



**නිකුත් කළේ** සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව

**දිනය** 2021.08.12

## ශ්‍රී ලංකා මහ බැංකුවෙහි සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුවෙහි මහජන සේවා කවුළුව වසා තැබීම

ශ්‍රී ලංකා මහ බැංකුවෙහි සේ.අ.අ. දෙපාර්තමේන්තුවෙහි මහජන සම්බන්ධතා හා විමසීම් අංශයට අනුයුක්තව සේවය කළ නිලධාරීන් කිහිපදෙනෙක් කෝවිඩ් 19 ආසාදිතයන් ලෙස හඳුනාගත් බැවින් කොළඹ කොටුව, ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවතෙහි ලොයිඩ්ස් ගොඩනැගිල්ලේ බිම් මහලෙහි පවත්වාගෙන ගිය සේ.අ.අ. දෙපාර්තමේන්තුවෙහි මහජන සේවා කවුළුව 2021.08.20 දින දක්වා වසා තැබෙන බව සියලුම සේවායෝජකයන්ට හා සාමාජිකයන්ට කාරුණිකව දන්වා සිටිමු.

සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුවෙහි අනෙකුත් සේවා හා කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යනු ලැබේ. අනෙකුත් සේවාවන් පිළිබඳ වැඩිදුර විස්තර දැන ගැනීම සඳහා පහත දැක්වෙන තොරතුරු පරිශීලනය කරන්න. නැතහොත් [www.epf.lk](http://www.epf.lk) අපගේ වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

- 01. විද්‍යුත් ක්‍රමයට දායක මුදල් රැස්කිරීම හා ගිණුම්ගත කිරීම.  
විමසීම : 011-2477475, 011-2477927, 011-2477971, 011-2477981, 011-2477987, 011-2477990, 011-2477999
- 02. සාමාජික ගිණුමෙහි සඳහන් නම්/ජාතික හැඳුනුම්පත් අංක සංශෝධනය කිරීම.  
විමසීම : 011-2477336, 011-2477374, 011-2477414, 011-2477398, 011-2477146
- 03. ගිණුම් ශේෂ සහතික සාමාන්‍ය තැපෑලෙන් හා විද්‍යුත් තැපෑලෙන් ලබා ගැනීම.  
විමසීම : 011-2206626, 011-2206642  
විද්‍යුත් තැපෑල් ලිපිනය : [epfhelpdesk@cbsl.lk](mailto:epfhelpdesk@cbsl.lk)
- 04. විදේශගත වීම සඳහා (VISA) අයදුම් කිරීමට සාමාජික ශේෂ සහතික/දායක මුදල් විස්තර ලබා ගැනීම.  
විමසීම : 011-2477148, 011-2477149, 011-2477612, 011-2477224, 011-2477906, 011-2477980, 011-2477918, 011-2477986  
විද්‍යුත් තැපෑල් ලිපිනය : [epfonlinebalance@cbsl.lk](mailto:epfonlinebalance@cbsl.lk)
- 05. 30% පූර්ව විශ්‍රාම ප්‍රතිලාභ හා පූර්ණ විශ්‍රාම ප්‍රතිලාභ ගෙවීමේ කටයුතු.  
විමසීම : 011- 2477685, 011-2477689

06. සේ.අ.අරමුදල් ශේෂය ඇපයට තබා නිවාස ණය ලබා ගැනීම පිළිබඳ කටයුතු.  
විමසීම් : 011-2477220, 011-2477743, 011-2477131

සේ.අ.අ. සේවා ලබා ගැනීම පිළිබඳව වූ සම්බන්ධිත ලිපි හා විමසීම් ලිපි, මාසික “සී” වාර්තා හා වෙබ්පත්/බැංකු අණකර/මුදල් ඇණවුම් ලොයිඩ්ස් ගොඩනැගිල්ලෙහි පිවිසුමෙහි තබා ඇති රැස්කිරීමේ පෙට්ටියට බහාලනු මැනවි. එහිදී අදාළ සාමාජිකයාගේ හෝ සේවයෝජකයාගේ දුරකථන අංකය හෝ විද්‍යුත් තැපැල් ලිපිනය, ලිපි කවරයෙහි ඉදිරිපස සඳහන් කිරීමට ද කාරුණික වන්න.

තවද, සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුවෙහි ඕනෑම සේවාවක් පිළිබඳ විස්තර බැංකු වැඩ කරන දිනක පෙ.ව.8.00 සිට ප.ව.4.00 දක්වා පහත දුරකථන අංකයකට අමතා විමසිය හැකිය.

- දුරකථන අංක : 011-2206642, 011-2206690 - 011-2206693,  
070-2252051, 070-1278502, 070-2247862
- ෆැක්ස් අංක : 011-2206694
- විද්‍යුත් තැපැල් ලිපිනය : **epfhelpdesk@cbsl.lk**

කොළඹ ශ්‍රී ලංකා මහ බැංකුවෙහි ප්‍රධාන කාර්යාලය හෝ ප්‍රාදේශීය කාර්යාල විසින් කර සේවා ලබා ගැනීම පවතින වසංගත තත්ත්වය මත අතිශයින්ම සීමා කරන මෙන් ඉල්ලා සිටින අතර, මේ සම්බන්ධව ඔබට සිදුවන අපහසුතාවය පිළිබඳ අපගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරමු.

අධිකාරී  
සේ.අ.අ. දෙපාර්තමේන්තුව  
ශ්‍රී ලංකා මහ බැංකුව  
12 වන මහල  
5 වන කුලුන  
අංක 30, ජනාධිපති මාවත  
කොළඹ 01